

කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සහ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා දෙවන අතිරේක මූල්‍යකරණය ව්‍යාපෘතිය - 2024 ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා වූ කාල වකවානුව සඳහා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ජාත්‍යන්තර සංවර්ධන සංගමය හා ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර බැංකුව අතර එළඹී ගිවිසුම් ප්‍රකාරව ක්‍රියාත්මක කළ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සහ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා දෙවන අතිරේක මූල්‍යකරණය ව්‍යාපෘතියේ 2024 ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා වූ කාල වකවානුව සඳහා වූ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, 2020 අප්‍රේල් 02 දිනැති අංක පීපීඩී 3852 දරන ලෝක බැංකු වාර්තාවේ 52 වගන්තිය සහ 2021 අප්‍රේල් 22 දිනැති අංක පීපීඩී 4442 දරන ලෝක බැංකු වාර්තාවේ 71 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු යැයි මා සලකන මාගේ අදහස් හා නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුම්වලට අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. කොවිඩ් 19 හේතුවෙන් ඇති වූ තර්ජන වැළැක්වීම, හඳුනාගැනීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සහ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යය සුදානම් සඳහා ජාතික පද්ධතින් ශක්තිමත් කිරීම ව්‍යාපෘතියේ අරමුණ වේ. ණය ගිවිසුම අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු පිරිවැය රු. මිලියන 41,717.45 කට සමාන එ.ජ.ඩො. මිලියන 209.11 ක් වූ අතර ඉන් රු. මිලියන 12,271.25 කට සමාන එ.ජ.ඩො. මිලියන 61.51ක් මූල්‍යනය කිරීමට ජාත්‍යන්තර සංවර්ධන සංගමය එකඟ වී තිබුණු අතර, රු. මිලියන 29,446.20 කට සමාන එ.ජ.ඩො. මිලියන 147.60 ක මුදලක් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව විසින් මූල්‍යනය කිරීමට එකඟ වී තිබුණි. කෙසේවෙතත්, රු.මිලියන 45,031.15ට සමාන ඇමරිකානු ඩොලර් මිලියන 225.72ක ඇස්තමේන්තුගත පිරිවැයක් නැවත වෙන් කරන ලදී. ව්‍යාපෘතියේ කටයුතු 2021 සැප්තැම්බර් 27 වන දින ආරම්භ කර ඇති අතර 2023 දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අවසන් කිරීමේ දිනය 2024 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 තත්වාගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.1 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ව්‍යාපෘතියේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලින් 2024 අප්‍රේල් 30 දිනට මූල්‍ය තත්ත්වය, එදිනෙන් අවසන් කාලය සඳහා වියදම් ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්වාගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය දරන පාර්ශවයන්ගේ වගකීම

මෙම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති වියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රෝතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයා ගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.1 ගිණුම්කරණ අඩුපාඩු

	ගිණුම්කරණ අඩුපාඩු /විගණන නිරීක්ෂණය	ගණන රු. මිලියන	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ)	රුපියල් මිලියන 163.17කට මිලදී ගත් ද්විත්ව කැබ් රථ සඳහා ලැබීම් නියෝග සහ රුපියල් මිලියන 239.49කට මිලදී ගත් යතුරුපැදි සඳහා නිකුත් කිරීමේ නියෝග විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි. එබැවින්, ඉහත ද්විත්ව කැබ් රථ සහ යතුරුපැදිවල ලැබීම් සහ නිකුත් කිරීම්වල නිරවද්‍යතාවය විගණනයේදී තහවුරු කර ගත නොහැකි විය.	402.66	අදාළ අංශවලින් තොරතුරු ලැබුණු වහාම වැඩිදුර තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබේ.	සියලු විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ආ)	රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ “පෙනිසිලින් කලාපය” පුළුල් කිරීම වෙනුවෙන් දරන ලද ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 467.01 කි. කෙසේ වෙතත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව එය රුපියල් මිලියන 438.15 ක් වශයෙන් දක්වා තිබුණි. එබැවින්, ශේෂ දෙක අතර රුපියල් මිලියන 28.87ක වෙනසක් නිරීක්ෂණය විය.	28.87	ව්‍යාපෘතිය සඳහා දරන ලද ශේෂයන් සත්‍ය පිරිවැය රුපියල් මිලියන 467.01 කි.	සැසඳීමට කටයුතු කළ යුතුය.

3. භෞතික කාර්යසාධනය

3.1 මතභේදාත්මක ගනුදෙනු

	විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ)	පැරණි හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල බෝවන රෝග පිළිබඳ රෝහලක් බවට පත් කිරීම සඳහා	මෙම කරුණ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා දිස්ත්‍රික් මහ රෝහලේ	ව්‍යාපෘති අරමුණු ළඟා කර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.

රුපියල් මිලියන 424.63 ක ව්‍යාපෘති අරමුදල් උපයෝගී කරගනිමින් ඉදිකිරීම් කටයුතු සිදු කර තිබුණද, එම ඉදිකිරීම් අදාළ කාර්යය සඳහා යොදාගෙන නොමැති බව අනාවරණය විය.	අධ්‍යක්ෂවරයා සති 02ක කාලයක් ඉල්ලා තිබුණි.
---	--

(ආ) වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට (UNICEF) රුපියල් මිලියන 5,424.31ක මුදලක් ගෙවා ඇති අතර විගණනයේදී පහත සඳහන් නිරීක්ෂණයන් සිදු කෙරේ.

- | | | |
|--|---|---|
| <p>(i) රුපියල් මිලියන 5,424.31ක් වටිනා වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබාගෙන නොතිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොමැත.</p> | <p>අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුය.</p> |
| <p>(ii) විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, මිලදී ගැනීමේ ඇණවුම් 5ක් යටතේ ඇමරිකානු ඩොලර් 3,968,681.18ක පිරිවැයක් දරා වෛද්‍ය සැපයුම් අයිතම 12 කින් යුත් ඒකක 101,343ක් සපයා ඇති බව සඳහන් කළ ද, එම වෛද්‍ය සැපයුම් ලැබුනේ කුමණ ආයතනයකටද පිළිබඳව තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.</p> | <p>අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2025 සැප්තැම්බර් 12 දිනැතිව ලිපියක් ඉදිරිපත් කර ඇත.</p> | <p>විමර්ශනයක් පැවැත්වීමට හා වැඩිපුර ගෙවීම් ඇත්නම් ඒවා අයකර ගැනීමට පියවර ගත යුතුය.</p> |
| <p>(iii) යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කරන ලද ඉන්වොයිස් 09ක් මගින් වෛද්‍ය සැපයුම් 5කට අයත් ඒකක 397,798ක් සපයා තිබුණු අතර ඒවායේ පිරිවැය ඇමරිකානු ඩොලර් 1,551,733.95ක් විය. මෙම කරුණට අදාළව යුනිසෙෆ් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද 2021 දෙසැම්බර් 16 දිනට වූ අවසන් වාර්තාවට අනුව, මෙම ඉන්වොයිස් 09 යටතේ සපයන ලද වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය සැපයුම්වල පිරිවැය ඇමරිකානු ඩොලර් 1,514,304.90 කි. ඒ අනුව, ඇමරිකානු ඩොලර් 37,429.05ක වෙනසක් නිරීක්ෂණය විය.</p> | <p>අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2025 සැප්තැම්බර් 12 දිනැතිව ලිපියක් ඉදිරිපත් කර ඇත.</p> | <p>විමර්ශනයක් පැවැත්වීමට හා වැඩිපුර ගෙවීම් ඇත්නම් ඒවා අයකර ගැනීමට පියවර ගත යුතුය.</p> |

(ඇ) වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා 2021 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයට (UNOPS) ඇමරිකානු ඩොලර් 18,351,439 ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබුණ අතර, විගණනයේදී පහත කරුණු නිරීක්ෂණය විය.

- | | | |
|--|---|---|
| (i) රුපියල් මිලියන 3,647.88ක් වටිනා වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබාගෙන නොතිබුණි. | පිළිතුරු ලබා දී නොමැත. | අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුය. |
| (ii) එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය (UNOPS) හරහා මිලදී ගත් රුපියල් මිලියන 293.02ක් වටිනා වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය සැපයුම් සඳහා සවිස්තරාත්මක උපලේඛනයක් විගණනයට ඉදිරිපත් නොවීය. | පිළිතුරු ලබා දී නොමැත. | සවිස්තරාත්මක උපලේඛනය විගණනයට ඉදිරිපත් කළ යුතුය. |
| (iii) රුපියල් මිලියන 483.19ක මිලදී ගැනීම්වලට අදාළ ඉන්වොයිස් විගණනයට ඉදිරිපත් නොවීය. | ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව සහතික කළ ඉන්වොයිස් එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයෙන් ලබා ගත නොහැකි විය. | අදාළ ලියකියවිලි විගණනයට ඉදිරිපත් කළ යුතුය. |
| (iv) වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය සඳහා “එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය” සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අතර 2021 පෙබරවාරි 01 වන දින අත්සන් කරන ලද ගිවිසුමට අනුව, අදාළ භාණ්ඩ අමාත්‍යාංශයේ ගබඩාවලට ලබා දීම දක්වා සියලු වියදම් “එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය” වෙත ගෙවන ලද මුදලින් එම ආයතනය විසින් දැරිය යුතු විය. ආනයනය වෙනුවෙන් ගෙවිය යුතු රේගු ගාස්තු හා බදු වලින් භාණ්ඩ නිදහස් කිරීමට ද දෙපාර්ශවයම එකඟ වී තිබුණි. කෙසේ වෙතත්, 2021 වර්ෂයේදී මෙම ගිවිසුම් යටතේ ව්‍යාපෘතිය | මෙම ගෙවීම් සිදු කරන ලද්දේ කොවිඩ්-19 වසංගත කාලය තුළදී වන අතර පවතින තත්ත්වයන් යටතේ අදාළ අයිතම ඉතා ඉක්මණින් නිෂ්කාශනය කළ යුතු විය. | විමර්ශනයක් පවත්වා වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය. |

(ඇ) 2021 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා ව්‍යාපෘති අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.11 කට සමාන රුපියල් මිලියන 824.26ක මුදලක් අදාළ සැපයුම්කරුවන්ට සෘජුවම ගෙවා තිබුණි. මෙම ගෙවීමට අදාළ භාණ්ඩ ලැබීමේ නියෝග පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීය.	පිළිතුරු ලබා දී නොමැත.	අදාළ භාණ්ඩ ලැබුණු බවට සාක්ෂි සත්‍යාපනය සඳහා විගණනයට ඉදිරිපත් කළ යුතුය.
--	-------------------------------	---

විගණන නිරීක්ෂණය කළමනාකරණයේ අදහස් දැක්වීම විගණකගේ නිර්දේශය

6